

සද්ධරමරන්නාවලි කතුවරයාගේ කතා කලාවේ සුවිශේෂතා.

ආචාරය කනාග්‍රුවේ රාජුල හිමි

අධිකර්‍යාචාරය බුද්ධසේෂණ හිමියන් විසින් ධම්මපද පාලියට ලිපු අවවාව, එනම් ධම්පදයේ කථාව මූලික වස්තු විෂය කර ගනීමින් දැඩිදෙනී පුළුගේ විසු ධරුමසේන නම් හිමි නමක විසින් සද්ධරමරන්නාවලිය ලියන ලදී. කතුවර නාමය ගුන්පලේ ම සඳහන් කොට ඇත.

"සද්ධමමයිනි මිව්‍යනෙනා - ධම්මසෙන යතිසුරෝ
අකාසි පවරු එනා - - සද්ධම රතනාවලි..."

සද්ධරමය නමැති දහමෙහි කැමති ධරුමසේන යතිශ්වර තෙමේ මෙම උතුම් සද්ධරමරන්නාවලිය කළේය. ගුන්ප්‍ර නාමයේ සරල අර්ථය සද්ධරමය නමැති මැණික් ගළපා කරන මාලය යනුයි. කතුවරයාගේ බලාපොරොත්තුව සිංහල භාෂාවෙන් ධරුම ගුන්ප්‍රයක් කිරීම බව පෙනේ. ගුන්ප්‍රය කිරීමේ මූලික අරමුණන්, පායික පිරිසන්, ගුන්ප්‍ර රවනා රීතියන්, ගුන්ප්‍රයේ ප්‍රමාණයන් දක්වමින් කතුවරයා නිවැරදි ආකෘතියක්, සංස්කිරීම් හැඳින්වීමක්, ගුන්ප්‍රරමිභයේදී ම දක්වා ඇත. ගුන්ප්‍රකරණයේ සම්පූර්ණ අදහස ම එම සංස්කිරීම හැඳින්වීමෙන් අවබෝධකර ගැනීමට පුළුවන.

"එසේ හෙයින් යම් කෙනෙක් නුවන මදවත් කුසලව්‍යන්දය ඇතිව ධරුමාහියෝගයට උපදෙස් ලින් බණ දැන පින්කම හැසිර නිවන් සාධා ගනින් නම් එසේ වූ සන්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධරමරන්නාවලි නම් වූ ප්‍රබන්ධයක් කරමිහ..... පාලි කුමය හැර අර්ථ පමණක් ගෙන අප කළා වූ ප්‍රබන්ධයෙහි කම විලාංසනාදී වූ අඩු වැඩි ඇතන්, ඒ නො සලකා සද්ධරමරන්නාවලි නමැති බෙහෙදින් මේන නැමති පටලය තැනි කොට තුවනැස අදුර හැර කුසල් මහවතට බැඳ නිවන් පුරුෂට පුවයෙන් යා පුතු වදන දරුවන්ගේ මූන දකුම්හ යන මෙවිනර ආස්ථායකින් කවර තරම් වූත් ප්‍රසට වේදනා

ඉටසන ස්ථීන් පරිද්දෙන් ලබන නිවන් රස සලකා වකුනුපාල මහ තෙරුන් වහන්සේගේ වස්තුවෙහි පටන් නිවන් මහවත්ව සිරිනා තුන්සියයක් වන් නැමැති මගුල් සැරයිමෙන් නිවන් පුර වදින වූත් අතර සැන සෙන්නට සද්ධරමරන්නාවලි නැමැති ගාලාව සරසමු?"

සද්ධරමරන්නාවලි කතුවරයාගේ පායක පිරිස වූයේ කුසල් කිරීමට සිතැති, බණ දැන ධරුමයෙහි හැසිරෙන සන්පුරුෂයන්ය. තුවන මදවත් යනුවත් කතුවරයා සඳහන් කරන්නේ සිංහල භාෂාව පිළිබඳ අවබෝධයක් ඇති, පාලි භාෂාවෙන් අරථ ගුහණය කර ගන නො භැඳි සිංහල බොද්ධ ජනනාවයි. කතුවරයාගේ රවනාවට වස්තු විෂය වූයේ පාලි ධම්පදයේ කතාවයි. එහි පදානුපදික පරිවර්තනයක් හෝ අනුවර්තනයක් වශයෙන් සද්ධරමරන්නාවලිය කිරීමට කතුවරයාට අවශ්‍ය නොවේය. පාලි කතාවල එන අර්ථය ගෙන, එම අර්ථය සිංහල බොද්ධ ජන සමාජයට ගැළපෙන අපුරින් කිම කතුවරයාගේ රවනා පිතිය විය. එසේම ගුන්ප්‍ර ප්‍රමාණය කතා වස්තු තුන්සියයකින් පමණ පුක්තය. පැරණියන් ගුන්ප්‍ර විවේචනයෙහිලා යොදාගෙන් පංච ත්‍යායන්, අන්තර්ගත කොට ඉතාමත් සංස්කේපයෙන් තම ගුන්ප්‍ර කරණය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ඉහත උද්ධාන පායයෙන් පෙනේන්. සංයාව, නිමිත්ත, කත්, පරිමාණ, ප්‍රයෝගන, පස් අර්ථයෙන් හතරක් එයින් කිවේ වන.

සද්ධරමරන්නාවලියෙහි කතාවස්තු තුන්සියයක් පමණ ඇතැයි කතුවරයා ප්‍රකාශ කළත් එයට වැඩි කතාවස්තු ප්‍රමාණයක් ගුන්ප්‍රයේ අන්තර්ගත ය. සද්ධරමරන්නාවලිය සංස්කරණ කළ කිරීඳුලේ ක්‍රියාව්‍යම්ල හිමියෝ එහි අන්තර්ගත කතාවස්තු පිළිබඳ ව මෙසේ ප්‍රකාශ කරති.

"මුලට පුරවිකාව සුවිසි විවරණය හා බුද්ධ වරිතයන් මැදව කතාවස්තු 308 ක්න් අගට මංගල සුනාදී කතාන්දර 33 ක්න් ඇතුළත් මේ මා හැඟී මහා ගුන්ප්‍ර රත්නය වූ කලී අර්ථ කථාවාරය අනුමුද බුද්ධසේෂණ මහා සාමීන් වහන්සේ විසින් ධම්පද පාලියට ලිපු අවවාවෙහි (ධම්පදයේ කථා) එන

කතාවස්නු සමූහයකින් හා තාගයේන කතා ආදී තවත් බොහෝ සට්නරර කරුණුවලින් පුක්ත ප්‍රච්චත් ප්‍රවති.³

සියන් බලින් මෙන් ම වියන් බවින් පැසුණු මුද්ධියක් ද, ලෝක ව්‍යවහාරයෙන් පෝෂණය වූ කවිත්වයක් ද ඇති ලේඛක යෙකු වශයෙන් සම්භාවනාවට පාතු වූ දරුමසේන හිමියන් එකල ලක්දාව පැවති සිරින් විරින්, ශිල්ප ශාස්ත්‍ර මෙන් ම ජ්වනෝපාය රැකි රක්ෂා වන් පිළිබඳ තොරතුරු සඳ්ධර්මරන්නාවලියේ කතා තුළට ඇතුළත් කළේ ය. මුත්සණීන් ඇරුණුණු ධර්ම දේශකයන්ගේ හාජා ගෙලිය කතා කිමට උපිත බසක් ලෙස සැකසීමේ ගොරවය හිමිවන්නේ ද ධරුමසේන හිමියන්ට ය. උත්පාදන ගක්තිය එලුවා රස හාව පුරුණ රවනාවන්ගෙන් පුක්තව කාලින අවශ්‍යතාවනට අනුරුප වන සේ කතා රවනා ගෙලියක් තිර්මාණය කර ගැනීමෙහිලා කතුවරයා දැක්වූ දක්ෂතාව විභිංචිත ය. ලොකු කුඩා කාහටත් එකසේ රස විදිය හැකි, අර්ථ ගුහණය කරගත හැකි හාජාවක්, රවනා ගෙලියක් සඳ්ධර්මරන්නාවලියෙන් පෙනෙන්. ගැමි වහර හා ගැමි ජීවිතය ඇපුරින් සකස් කොටගත් අපුරු රිතිය සිංහල ගද්‍ය සාහිත්‍යයෙහි එනෙක් පැවති සම්- රුපතාව මදක් අපු වීමට හේතු විය. පාලි හාජාවන්, සංස්කෘත හාජාවන් ගද්‍ය ලේඛනයට වැඩි වැඩියෙන් වැදුදෙන් පුළුයක තන් යුතු රිතියෙන් මිදි පෙනු ජනයාගේ අවශ්‍යතාවට සරිලන සේ ගුන්ප සම්පාදනයේ ආරම්භය සේ සඳ්ධර්මරන්නාවලිය හැදින්විය හැකිය. සඳ්ධර්මරන්නාවලියෙන් එහිය වැවත්න්නේ ගැමි වහර හැදින ගත් උගතෙකුගේ රවනා මාර්ගයි. ගුන්ප කරණය කුවුරුන් උදෙසා ද යන්න මැනවින් සිත්ති දරාගෙන එයට සරිලන රිතියක් උපයෝගී කර ගෙන ඇති. ගම්බද ජනයාගේ පටන් රාජකීයයන් දක්වා වූ උගත් තුළත් තුළත් ජනයාගේ රුවිය, රසය, හදුනාගත් ලේඛනයෙකුගේ රවනාවක් ගුන්පය පුරාවට ම දැක ගැනීමට ප්‍රථම. ඒව අර්ථ ලේඛකය තුළින් ලත් අවබෝධනා දානය රවනාලංකාරය සදහා යොදාගෙන ඇති. වරණනයෙහි බෙහෙවින් විනිවිද දැකම ඇති ලේඛනයෙක් සඳ්ධර්ම රන්නාවලියෙන් හමු වෙයි. සමාජයේ කාහටත් වැටහෙන පරිදි පාලි අර්ථ ඇති කතා වස්නු සිංහලෙන් කිමේදි ලේඛකයා අනුගමනය කළ රවනා පුළුවශේහා කිපයක් හදුනා ගැනීමට ප්‍රථම.

කතුවරයාගේ එම පුවිශේෂ රවනා රිතිය කවරේදැය යන්න විමසා බැලීම මෙහි දී අපගේ අහිපායයි. තදනුබද්ධ පුළුයේ සිංහල රවනා සඳහා පාලි සාහිත්‍යගත ආභාසය මෙන්ම සංස්කෘත සාහිත්‍යයේ ආභාසය ද බෙහෙවින්ම බලපෑවේය. එම ආභාස යෙන් මදක් හෝ වෙනය මගක් ගෙන සිංහල ගුන්ප ලිවිමේ ආරම්භය බුන්සරණීන් පෙනේ. එහි සංවර්ධනාත්මක අවස්ථාව ලෙස සඳ්ධර්ම රන්නාවලිය හැදින්වීමට ප්‍රථම. තත්කාලීන කතුවරුන් අතර ධරුමසේන හිමියන් සිය වස්නු ව්‍යෙයයික කතාවන් නම් කිරීමේ පටන් කතාව අවසානය දක්වා ම පුවිශේෂිත බවක් දක්වා ඇති. පුකිරණක කාණ්ඩය, මිශ්‍ර කාණ්ඩය, දුරදාන්ත දමනය, පරසන්නාන දමනය, වශයෙන් කතා නම් කිරීම වෙනත් කතුවරුන්ගේ මග වුවත් එමගින් මිදි සිංහල බොද්ධ ජනතාවට වැටහෙන, වහා අවබෝධ කර ගත හැකි නමක් තම වරණීන කතාවට දැක්ම ධරුමසේන හිමියන්ගේ කතා කළාවේ පුවිශේෂන්වයකි.

- I. කොසඩි තුවර වහන්දැගේ වස්නුව.
- II. මිතුව වසන දෙනමකගේ වස්නුව.
- III. පුමන මාලා කාර වස්නුව.
- IV. තමැදැලි නම් වූ සොරාණන්ගේ වස්නුව.
- V. සක් දෙවිදු බත් දුන් වත.

සිංහල බොද්ධ ජනතාව අසා පුරු පුරුදු, එදිනෙදා, ජීවිතයේ දී නිතර නිතර හාවිත කරන වෙන මාලාවක් කතා නමට යෙදීම නිසා අසන කියවන කාහට වුවත් අර්ථ ගුහණය කර ගැනීම දුෂ්කර නොවේයි. ජීවිතයට සම්බන්ධ පුරු පුරුදු ආරම්භයක් නිසා කතාව කෙරෙහි අසන්නා තුළ හෝ කියවන්නා තුළ ඇතිවන්නේ සම්බන්ධාර්ථය හැරීමකි. කතාව ආරම්භයේ ම පායිත ගුහණය නතුකර ගැනීමෙහිලා කතුවරයා යොදු පුවිශේෂිත රවනා රිතියක් වශයෙන් එය හැදින්වීමට ප්‍රථම.

පාලි කතා වස්නුවල නො එන ජීවී බවක් සිංහල කතා තුළට ඇතුළත් කොට කතා කිමන් ධරුමසේන හිමියන්ගේ කතා කළාවේ

පුවිශේෂන්වයකි. "පාලිතමය හැර අර්ථ පමණක් ගෙන" යනුවෙන් කතුවරයා ප්‍රකාශ කරන්නේ ද එයයි.

"සාචන්දීය කිර මහා පුවතෙනෙනා නාම කුටුම්බිකො අභාසි. අභ්‍යෝ මහයිනො මහා භොගා අපුහනකො සෞ එකදිවසු. තහාන තියෝ. ගනක තහාසා ආගව්‍යනෙනා අනතරාමගය සම්පන්න සාධා එකං වනස්සා දිස්සා අයං මහෙසකකාය දේවතාය අධිගාහිතා හවිසාස්සා තස්ස හෙව්‍යා හාගං සෞදාපෙන්වා පාකාර පරිකෙබඳ කාරු පෙන්වා වාලිකං මකිරාපෙන්වා ධජපනාකං උස්සාපෙන්වා වනස්සා අලංකරින්වා පුතනං වා දිතරං වා ලිභින්වා තුම්හාකං මහා සකකාරං කරිස්සාමින් පත්‍රනං කත්වා පක්කාමි."⁴

මූලාශ්‍ර පායයේ පදානුපදික පරිවර්තනය මෙසේය.

"සැවැන්නුවර මහා සුවන්නේ නම් කෙලෙසියෙක් සිටියේය. ආඩ්‍ය වූ මහා දහ ඇති, මහා භෝග ඇති දු පුතුන් නැත්තෙක් විය. දිනක් ඔහු තාන තොටුපළට ගොස් ආපහු එන අතරමග අතුපතුරින් ගැවිසිගත් එක් වනස්පති වෘෂ්මයන් දැක, මේ වෘෂ්මය කිසියම් මහානුහාව සම්පන්න දෙවියකු වාසය කරන ගසකි'යි සිතිය. එස් සිතා ඒ ගස යට තොදින් පිරිසිදු තොට ප්‍රාකාරයක් බැඳ වැළි අතුරුවා දිජ පතාක විසවා ඒ වනස්පති ගස අලංකාර තොට ඉදින් පුතෙක් භෝ දුවක් ලැබුණෙන්ත් බටට මහත් වූ සත්කාර සම්මාන කරන්නෙම්යි ප්‍රාර්ථනා තොට ගියේය."

සද්ධර්මරන්නාවලි කතුවරයා එම අවස්ථාවම වර්ණනාවට නගන්නේ මෙසේය.

"එකල්හි සැවැන් නුවර මහ සම්පන් ඇති මහ සුමන නම් කෙලෙසියාණ කෙනෙක් වෙසෙති. සම්පන් ඇති පමණුම් පලගන්නා ගස් තමා පලගන්නා අවධියේ මූන් අතුරෙක පල තො ගන්නා සේ පුතු ප්‍රතිලාභයට නිසි කුළය මූ කුරා තො

ගිය හෙයින් දේ සම්පන් පුයෝජන විද්‍යාපියන්ට නිසි දැක කෙනෙකුත් නැත. ඒ කෙලෙසි පුතුයාණෙක් එක් ද්‍රව්‍යක් ගෙට ගොසින් නාමියා එන තැනැත්තේ අතුරුමග අතුපතුරින් ගැවසි ගත් මේ දෙවිදුව ඉසට පැන් නගන්ට මුණින් නමාදු ඉදුනිල් මිණි මූවා කළයෙකින් වැම්මෙන ජල බාරාවක් සේ පුළු කදන් ඇති නැවත ඒ මේ දෙවිදුව ඉසට කළ පිල් සතක් වැනි සේසු ගස්වලට උස් හෙයින් දේ හෝ තොයෙක් මල් නැවත පල ගන්නා හෙයින් වනස්පති නම් තුළ ගස ආදියෙන් දැක, මේගස ඉතා සේහාමත. මෙස් වූ ගසෙක ආනුහාව සම්පන්න දේවතා කෙනෙකුන් ඇතේ මැනව. දේවතා ආරාධන යෙනුත් දැක කෙනෙකුත් ලදින් නම් යෙහෙකුයි සිතා ගස මූල තණ කරවා කසලත් හම්දවා බේදි කොටුවක් සේ වට පත්‍රරකුත් බදවා ඒ ඇතුළත මූණුපට සමාන වැළි ලවා වටකාට දිජ පතාක නංවා ගස කදන් පටකඩ ආදියෙන් සරසා අතු පත්‍රත්වා මල්වත්ම ආදියෙන් සරසාලා "තව මේ විතරක් තොවෙයි දේවතාණෙනි, තොපගේ ආනුහාවයෙන් දැක කෙනෙකුත් ලදින් නම් කළ උපකාරයට ප්‍රතුපකාර කොට මහත් සත්කාර කරවමි."

මූලාශ්‍ර පායයෙහි තො එන සංඛ්‍යා බවක් සද්ධර්මරන්නාවලි කරා පායයෙහි ඇතුළත් ය. සිංහල බොද්ධ ජනයාට තුරු පුරුදු උපමාලංකාරදීයෙන් එම සංඛ්‍යා බව ඇති කර ගෙන තිබේ. මතා උත්පාදක ගක්කියක් එම වර්ණනා පායයෙන් දිවහින ය. මූලාශ්‍ර පායය කියවීමෙන් තමාලත් ආස්ථාය තැව්වීම බවකින් පුත්තව ඉදිරිපත් කිරීමෙහිලා කතුවරයා දක්වා ඇති දක්ෂනාව විධිෂ්ට ය. සද්ධර්මරන්නාවලි පායය කියවන විට එහි ඇත්තේ දක්දිව කතා යැයි පායකයාට තො හැගෙයි. එය සිංහල ජන සමාජයේ ම උපන් අතින කතා ලෙස පායකයා අර්ථ ප්‍රහණය කර ගන්නේ කතුවරයාගේ කතා කලාවේ දක්නට ලැබෙන පුවිශේෂන වූ රවනා රිනින් නිසා ය.

සද්ධර්මරන්නාවලියට පාදක වූ මූලාශ්‍ර ගත කතාවන් දිජිට්ව පැරණි කතාවන් වෙයි. සමාජයේ සැම තරාතිරමකම තැනැත්තන් නියෝජනය වන වරින ඒ කතා තුළින් දැක ගැනීමට පුළුවන.

උපදේශය, විනෝදය, එක සේ ලබා ගත හැකි බොද්ධ අභ්‍යන්තර කාටන් කියවා එක සේ රස විදිය හැකි ආකාරයට ස්ථාපිත මෙහෙයුම් ක්‍රියාත්මක ක්‍රියාත්මක ප්‍රදේශයක, ක්‍රියාත්මක දූහමක ඇතුළත් කතා ව්‍යවද, ගේවකයා එය කියන ආකාරයෙන් සැම සිංහලයෙකුට ම අවබෝධ කර ගැනීමට පූර්වන. එයයි රවනයේ විශිෂ්ටත්වය.

මෙරට වැඩියන්හට වැටහෙන පරිදි ලංකාවේ ම ඉපයුතු කතා සේ කාජටන් වැටහෙන, ඉතා ලිපිල්, සරල එමත් ම ඉතාම නිවැරදි හාඡා සම්ප්‍රදාය අනුව ඉතා උසස් ගෙයලියකින් ස්ථානී රත්නාවලිය ලියවේ ඇත. සිංහල බණ කතා ග්‍රන්ථයක් වගයෙන් ස්ථාපිත මෙහෙයුම් ප්‍රදේශය ලොකු තුවා උගත් නැගත් කා අතරත් ජනපියන් වයට පත්ව ඇත්තේ කතුවරයාගේ මේ දේශීයවාරෝපණය නිසයි. ධම්පදවය කතාවේ ඇතුළත් කතාවන්ගේ ආරම්භය, විකාශය, හාරත සමාජයේ සම්ප්‍රදායට, එහි කතා විකාශයේ කුම වේදයන්ට අනුගතය. මේ සියලු කුමවේදයන් සිංහල බොද්ධ ජන සමාජයට තුරු පුරුෂ වූ කුමවේදය නොවෙයි. එංඩින් කතුවරයා තත් කතාවන්හි කතා විෂය පමණක් ගෙන අපේ සංස්කෘතියට අපේ ගේවන රිතියට ගැළපෙන සේ ස්ථාපිත මෙහෙයුම් ප්‍රදේශය රවනා තිරීම නිසා ග්‍රන්ථයේ විශිෂ්ටත්වය කැපී පෙනෙයි.

කතාවක් ආරම්භ කිරීම හා අවසන් කිරීමේදී ද කතුවරයා අනුගමනය කරන්නේ තත් කාලීන ග්‍රන්ථ කරුවන්ට වඩා වෙනස් රිතියකිනි. කතාවෙන් දිය හැකි හරය, මූලික ධර්මය සංස්කෘත්ව දැක්වීමෙන් ආරම්භ කරන කතාව අවසන් කරන්නේ එම කතාවෙන් දිය හැකි ආදර්ය හා උපදේශය පැහැදිලි කිරීමෙනි.

"තවද යම් කෙනෙක් කිකරු නොවෙන් නම් කි කරු නො විමෙහි දෝෂ මිලියු ර්‍යේපරුවන් එක් ජාතියක දමන්ට කියාද කසල පසුව දමතන් කළ නො කිකරුකම නිසා එවක හැමද එක් කළ කසල මුසුන් දඩු පහරින් දැමීම වූ නාගයෙන මහ තෙරුන් වහන්සේ දැක ගුරුතන් දැක නයින්ගේ ආනුහාව තැනි වූ සේ ආනුහාව තැනිව මිලියු ර්‍යේපරුවන් බා සිය ගමනින් දැනෙන් අනිකුත් කතාන්තරයකින් රිට දෝෂ

දක්වනු පිශිෂ වුල්ල තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව දක්වමු."⁶

මෙසේ ආරම්භ කරන කතාව අවසන් කරන්නේ මෙසේය.

"එසේ හෙයින් සුජනයන් විසින් තිස්ස තෙරුන් වහන්සේ හැල මනා නො කිකරු කම හැර වුව මනා සුවච්චම හැරගෙන ලබන ගුණ විශේෂයට නිසි වූවා සේම හැලමනාම අකුසල් හෙයින් ඒ හැර වුවමනා කුසල් පමණක් ගෙන එහි හැසිර ලොවී ලෙවිතරා සැපත් සාධනා සඳහා සින් සතන් පිරිසිදු කටයුතු"⁷

කතාවකින් දිය යුතු උපදේශය හා ආදර්ය සිහියේ තබා ගන්නා කතුවරයා එයට සාමේෂ්ඨක වගයෙන් කතාව ආරම්භ කරයි. කතුවරයා යොදා ගන්නා මේ කුමෝපාය නිසාම ස්ථාපිත මෙහෙයුම් තුළ නොවේ පවත්නා වූ කතා වින්‍යායක් දැක ගැනීමට පූර්වන. තත් කාලීන අන්‍ය ග්‍රන්ථ රිතියන් අනුගමනය නො කළ, ධර්මසෙන හිමියන්ට පමණක් ම ආවේණික වූ රවනා රිතියක් වගයෙන් මේ කතා කළාව හැදින්විය හැකිය.

ස්ථාපිත මෙහෙයුම් වනාහි බණ පොතකි. කතුවරයාගේ පරමාර්ථයන්, ග්‍රන්ථ රවනා රිතියන් පිළිබඳව කත්‍රියා ප්‍රකාශක වාක්‍යය තැගෙන් ඒ බව පෙනේ. එහි උද්ධාන් කිපයක් අපි මූලදී සඳහන් කොට ඇත්තෙමු. කතුවරයා මේ බණ කියන්නේ නොවෙන් දුදී ජනයාට මෝන නමැති පටලය තැනිකොට නිවත් පුරයට සුවයෙන් යාමට ය. එංඩින් කතුවරයා පාලි කතාවලට වඩා පුරුව දේශීය මූහුණුවර්ක් දෙමින් ලාංකිය බොද්ධ ජනයාට ගැළපෙන සේ එම කතා ඉතා සරලව රවනා කළේය. ධර්මප්‍රදීපිකාව, පුජාවලිය, මුන්සරණ වැනි මුන්ස්‍රයන්ගේ එන ධර්ම කරුණු අවබෝධ කර ගැනීම තරමක් දුෂ්ඨකරය. මූලාශ්‍ය ඒ ආකාරයෙන් ම පදානුපදික පරිවර්තනයක් සේ ඉදිරිපත් කිරීම්, පාලි, සංස්කෘත්ව පාය ඒ ආකාරයෙන් ම ඇතුළත් කිරීම්, තත්සම, තත්ත්ව ව්‍යන බැහුලව යොදා ගැනීම් තිසා තත් මුන්ස්‍රයන්ගේ ඇතුළත් ධර්ම කරුණු සාමාන්‍ය ජනයාට අන්තර්ගත්

ගුහණය දුෂ්කර කරයි. නමුත් සද්ධරුමරත්නාවලි කතුවරයා මූලාගු පායවලින් අර්ථ පමණක් ගෙන ඉතා සරල බසින් වට පිටාවෙන් සොයා ගන්නා ලද උපමා තුළින් ඒ ධර්මාරුපය කාහවත් වැටහෙන සේ පැහැදිලිව කියයි. බණ කතා තුළට හාසා හා උපහාසය ඇතුළු කොට ඇති. වරිත විකාශනයේදී ඒ ඒ වරිත ත්‍රියාකාරිත්වය අනුව අත්විදින කුසලා කුසල කරම විපාකයන්ගේ ආදිනව හා ආතිසංස අවශ්‍ය රස බවින් පොළීත කොට ග්‍රාවකයාට ඉදිරිපත් කරන්නේ කතුවරයාගේ රචනා රිතියෙහි විශේෂතාව විශිදුවාලමිනි.

"ඉපැදිලා නැතිවන හෙයින් අනිත්‍යයන්. උදාවියෙන් පෙළෙන හෙයින් දුක්හ. තමා විසිය නො පවත්නා හෙයින් අනාත්ම යයි. තිලකෘතු මෙහෙති කිරීමෙන් රහන් වූ සේක්ද, ඒ රහන් විමට රන් නෙත්ම් දැක්මේ කළ අභියෝගය නිසා රන් නෙත්ම් මලෙහි වර්ණය මුල් විද එපරිදිදෙන් කුසල්හි තරව අභ්‍යාස කිරීමෙන් අතුසැලින් දුරුව ලෙවි ලොවිතුරා කුසල් සිතින් සිතින් සතන් පවිතු කරපුණු."⁸

ප්‍රිය දහමෙහි විස්තර කළ ඉතාම ගැඹුරු ධර්මයක් කතුවරයා ඉතාමත් සරලව කිහු ආකාරය එයින් පෙනෙන්. තිලක්ෂණය මෙහෙති කිරීම ප්‍රදා හාවනාවහි ත්‍රියාවකි. කතුවරයා ග්‍රාවකයාගේ හෝ පායකයාගේ මනසට තිලක්ෂණ ධර්මතාව ඒත්තු ගන්වන්නේ ඔහුගේ ම ජීවිතයට හා සම්බන්ධ කරවීමෙනි.

කතුවරයා කියනු ලබන ගැඹුරු දහමක් වුවත් එය කියන අපුරෙන් එහි ධර්මාරුප ගුහණයට බාධා නොවේ.

"ධර්මසේන මාතිමයන් ජීවිතයට හා සපුරට බියව දුක් වාදියෙකු ලෙස දහම් දෙසු කෙනෙකු නොව, සහජයෙන්ම හාසායට හා උපහාසයට කැමති කෙනෙකු බවත්, හැකි භැම තැනකදීම හාසා රසය මතුවන සේ බණ දම් රසවත් ලෙස පොදු ජනයාට පැහැදිලි කරදීමෙන් කළ ගෙවු තෙර කෙනෙකු බවත් සද්ධරුමරත්නාවලියෙහි කතා ලියා ඇති අපුරෙන් එහි මේලි."⁹

කතාවක් අවසාන කොට නැවත කතාවක් ආරම්භ කිරීමේදී කතුවරයා අනුගමනය කරන්නේ තමන්ට ම විශේෂිත වූ රිතියකිනි. එනම් තමන් මුලින් කිහු කතාව ආරම්භක කතාවට ප්‍රවේශයක් වශයෙන් යොදා ගනීමිනි.


"වින්ත ප්‍රසාද පමණකින් මට්ටකුණුවලි වස්තුව දැක්වුවා සේම යමිනම් කුළු විශේෂයකින් බුද්ධී සම්පන්නව ප්‍රශ්න විසඳුම් වශයෙන් තෙවලා මුදු වැනි නිරවුල් කළ නිය කියා ධර්මානියෝගයෙහි සත් පුරුෂයන්ගේ උත්සාහය වචවනු පිණිස නාගයේනා මග තෙරුන් වහන්සේගේ කඩාව කියමු."¹⁰

මෙම කුම පිළිවෙළ සද්ධරුමරත්නාවලියෙහි සියලුම කතාවලට යොදා නො ගැන්නත් බොහෝමයක් කතාව ආරම්භයේදී මේරිනිය දැක ගැනීමට ප්‍රථම. මුලින් කිහු කතාවත් පසුව කියන කතාවත් අතර කුමක් හෝ සම්බන්ධතාවත් වුවෙන් කතුවරයා විශේෂයෙන් ම අප මුලින් දැක්වූ රිති පිළිවෙළෙහි පිහිටා කතාව ආරම්භ කරයි. කතාවෙන් තමා කියන්නට යන ධර්මෝපදේශයෙහි සමානතාව, කුසලා කුසල කරම විපාකයන්ගේ සමානතාව, වරිතාංග අතර ඇති සමානතාව ආදි ලක්ෂණ සහිත කතා එක ලග කිමේදී එම රචනා ව්‍යාපය යොදා ගෙන ඇති.

කතාවක් එක දිගට කියාගෙන යාමේදී ඇතිවන විභාගර ගතියන්, මානසික ඒකාගු පිඩිනයන් පායකයාගෙන්, ග්‍රාවකයා - ගෙන් දුරු කරවනුවස් කතුවරයා යෙදු තවත් සුවිශේෂිත රචනා උපතුමයක් වන්නේ නාටෝව්ලිත දෙබස් හා සංවාද කතාව තුළට ඇතුළත් කිරීමයි.

"තෙල කුමාරයා යකින්නට වඩාලවයි" සි වදාල සේක. ස්වාමිනි, ඇට වඩාලන්ට බම් සි කිහුය. තොපි නොවාව."¹¹

"ආභාරිනි ඇද වන නැකන යෝග පරික්ෂා කළාදැයි ? එසේය පරික්ෂා කළම්භ. අපට අනින් කාරිය කවරේද? ගම් ජනපදයට කුමක් වේදැයි විවාරා."¹²



සද්ධරුමරත්නාවලිය රවන යුගය වන විට ගුන්ප රවකයන් තම විශාරදත්වය දැක්වීම පිණිස පාලි සංස්කෘති මිශ්‍ර හාජාවක් යොදා ගෙන්නා ලදී. පොදු ජනනාවගේ මිනසට ගෝච්චර නොවන හාජා හාවිතය නිසා තන් ගුන්ප පොදු ජනනාව අතර එතරම් ජනපිය නොවේය. විද්‍යාධියන්ට සිමා වෙමින් පැවැති ලේඛන රිතිය පොදු ජනයාට සම්ප කරවීමෙහිලා පුරෝගාමීවූවේ බුත්සරණ ලිඛි විද්‍යා ය. එම රවනා නියර අනිසංවර්ධනය කිරීමෙහි ගෝච්චර හිමිවන්නේ ධර්මසේන හිමියන්ටය. අමාවතුර ධර්ම පුද්ධිකාව වැනි ගුන්පයකින් කෙරෙන්නේ බුද්ධිය ආමත්තුණය කිරීමි. නමුත් ධර්මසේන හිමියන් පායකයාගේ බුද්ධියට වඩා තදවතට ගෝච්චර වන කතා තෝරා ගෙන ඇතේ. ඉතා ගැඹුරු දහම් කොටස් වුවන් සරල උපමා මගින් සාමාන්‍ය ජනනාවට පැහැදිලි කර දෙන්නේ ධර්ම දේශනයෙහි ව්‍යක්තා පුරු බුදුවි ධර්ම ක්‍රේකයාණ කෙහෙකු ලෙසිනි. ගුද්ධාව, කරුණාව, හාස්‍ය, උපහාසය, විශ්මය, ගෝකය ආදි හාවයන් උද්දීපනයට පුදුසු කතා තෝරා ගනිමින් ගැඹුරු දහම් කරුණු වුව සරලව පහදා දෙයි. ඒ සඳහා කතුවරයා යොදාගත් හාජා ප්‍රයෝගයන්ද මෙහිදී කතුවරයාගේ පුවිශේෂිත රවනා ගුණයක් වශයෙන් පෙන්වා දිය භැකිය. කතුවරයා යොදාන හාජාව නිසා වර්ණනය ප්‍රාණවන් ය. තත්සම, තත්හව පද වෙනුවට සිංහල බොද්ධ ගැමි වටපිටාවෙන් පෝෂණය කරගත් හාජාව සද්ධරුමරත්නාවලියෙහි ජ්‍වේ ගුණය ආරක්ෂා කරයි.

ශබ්ද මායියක් කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කර ඇතේ. නමුත් ඇතැම් තැනෙක යොදා ඇති දිරිස වාක්‍ය විලාසය ද පායකයා වෙශෙහෙසට පමුණුවයි. එහෙත් බොහෝ තැනෙක්හිදී ම දක්නට ලැබෙන්නේ පාණ්ඩිතයට වඩා ව්‍යවහාර යානයයි. ගැමි බස හා ගැමි තොරතුරු බහුලව යොදාගෙන ඇතේ. නමුත් ඇතැම් තැනෙක පාලි සංස්කෘති මිශ්‍ර හාජා හාවිතය ද යොදා ගෙන ඇතේ. කතාව අතරතුර පාලි ගාථා පාය ද යොදුයි.

“ඉඩිවිධි දික්කසානං පරවිනත විජානනං
ප්‍රබෙන නිවාසානුස්සනි දික්කත්වුනි පසුවදා”

යනු හෙයින් සද්ධිවිධාදී වූ අහිඟාවන් පස් දෙනාත් රුපාවලර සමාපත්ති සතර හා අරුපාවලර සමාපත්ති සතරත් උපදාවා ගත්තේ. රාජ්‍ය කිරීම් නම් ප්‍රමාදය්ථාන වුවන්...

“කී කළේහ අනළේප කළේපකේට සතසහපුයෙහි පුරන ලද වාක් පුවරිනානුහාවයෙන් පැරැමිජලහරින සර්වයුවිල්හි හට ගත් ජ්‍යෙෂ්ඨ නැමති පද්ම කරණිකාවක් ඇති දත්ත ගුණී නැමති හිරු රස් ගැසී ප්‍රබුද්ධ වූ සද්ධරුම මධු බින්දුන් වහනය වන වතුරුවිය....”¹³

ඉදිහිට වර්ණනයක මෙවැනි පද භමු වුවන් කතුවරයා හැකි සැම තැනම යොදා ගත්තේ ගැමි හාජාවයි. විෂයාන්තර යානය මෙන්ම හාජාන්තර යානය අතින් බැළුවද ධර්මසේන හිමියේ ඉහළම පණ්ඩිත වරයෙක් වූහ. කතුවරයා මූලින් දුන් ප්‍රතිඵා පායිය ආරක්ෂා කර ගැනීමටත්, ගුන්පයේ පායික පිරිසන්, රවනා රිතියන් නිසා පුදු හෙලවම හාවිත කර ගැනීමට පුවේගම් වූ බවත් පෙනේ. එමගින් වර්ණනාවට එලියක් වූවා මිස හානියක් වූයේ නැතු. වර්ණනයෙහි බෙහෙවින් විනිවිද දැක්ම ඇති කවියෙකුගේ හාජා ලක්ෂණ සද්ධරුමරත්නාවලියෙන් හමුවෙයි. න්‍යාකාලින යුගයේ ගුන්ප රවනා වූයේ කියවා රස විදීමට නොව අසා රස විදීමට ය. එබැවින් වර්ණයේදී ගබ්ද මායියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ගුන්ප රවකයන්ට සිදු විය. රිද්මයකට අනතුලව ලයාන්විතව බැඳී පද සද්ධරුමරත්නාවලියෙහි කාව්‍යාන්මක ගුණය තීවු කරවයි. දෙළඳ පිලේ, වෙළු ඉප- නැල්ලේ, වැවි තාවුල්ලේ ගැමියන් සතුවූ සාම්බියේ යෝදුණු විලාසයන්, සද්ධරුමරත්නාවලි හාජා වෙන් පෙනේ. පුස්කොල පොතින් නොව සාමාන්‍ය ගැමියන්ගේ බිජින් පෝෂිත සද්ධරුමරත්නාවලි කතා තුළින් වහනය වන්නේ සාමාන්‍ය ගැමියාගේ ජ්‍වන සුවඳයි.

“එවෙලෙහි කපන ලද ගොයම් කොළ කැරියකින් මෙන් සද්ධරුමරත්නාවලියෙන් නිකුත් වන්නේ සිංහල ජනයාගේ ජීවිතය පිළිබඳ තවමු සුවඳක් බවත්, අනෙක් සිංහල ගද්‍ය පදන කාව්‍යයන් කෙරෙන් බෙහෙවින් වහනය වන්නේ පුස් කොළ පොත්වල සුවඳ මිස සිංහලයන්ගේ ජීවිතය නැමැති ප්‍ර්‍රූපයෙහි සුවඳ නොවේ.”¹⁴

"සද්ධරමරන්නාවලිය ලෙවි ලැකියෙන් පෝෂිත වූ නිහතමානි සිංහල කවීත්වය කියන්නෙකි. දිය උරා ගන්නා කඩමාල්ලක සේ ගමි හැදි වැඩි ගමෙහි බසින් පෝෂිත විය. කවී සමයට වඩා ලෝක ව්‍යවහාරය අගය කොටඳුනු. පොතින් ද නොව ජේවිත නම්ති තස්සලා වෙන් ද ලත් පසක් නුවණින් පෝෂිත අව්‍යාප කවීයෙකි."¹⁵

සද්ධරමරන්නාවලි කතුවරයාගේ හාඡා හාවිතයේ විශේෂනාව ඉහත දැක්වූ උදාහෘතයන්ගේ පැහැදිලිව පෙනේ. ගුන්ථ ඇශානයෙන් ලත් අවබෝධය ඇති කතුවරයා ගැඹුරු දහම් පහදා දෙනෙන් ඉනා සරලව ය. කතුවරයා ඇතුළුම් තැනෙකදී යොදා ගන්නා වාග්මාලාව දෙස බැලීමේදී එකුමන් සතුව පැවති හාඡාන්තර ඇශානය වහා අවබෝධ කර ගැනීමට පුරුවන. සිංහල පාලි සංස්කෘත පමණක් නොව දුවිඩ හාඡාව පිළිබඳ නෙනපුණුණාවක් තිබු බව සක් සුදක් සේ පැහැදිලිය. හාඡාන්තරමය ඇශානයෙන් කෙතරම් ප්‍රාගුණයෙක් ලබා තිබුණ් කතුවරයා සද්ධරමරන්නාවලියේදී යොදා ගනෙන් එදිනෙදා ගැමියන් හාවිත කරන ලද හාඡාවයි. තදනුබද්ධ යුගයේ ජනනාවගේ ජ්වන පුවද සද්ධරමරන්නාවලි හාඡාවන් වහනය වන්නේ යැයි පැවසුවද එහි වර්දෙක් තැනු.

ධරමසේන හිමියන්ගේ රවනා රිතියෙහි පුවියෙෂිතම ලක්ෂණ යක් වගයෙන් හැදින්විය හැකිතක් රවනාලංකාරය සඳහා යොදා ගන්නා ලද උපමා හාවිතයයි. අර්ථ ගුහණය පහසු කරවීම පිළිස උපමා යොදා ගැනීම සාහිත්‍ය කරුවාගේ ලක්ෂණයයි. සිංහල සාහිත්‍ය ගුන්ථ තරවුන් අතර උපමාලංකාරයෙන් තියම ප්‍රතිඵලය ලත් කතා කරුවාගෙන් දරමසේන හිමිපු ය. තමා දුටු දෙධින් උපමා යොදීම දරමසේන හිමියන්ගේ විශේෂම දක්ෂනාවයි.

උපමා යොදීමේදී ද කතුවරයා එක් අංශයක් පමණක් තියෝගනය කළේ නොව. මිව අර්ථ ලෝකය තුළ සැම අංශයක්ම තියෝගනය වන සේ උපමා යොදීමෙන් කතුවරයාගේ ලෝක විෂය පිළිබඳ ඇශානය වහනා ගත හැකිය. ගොවිතැන, වෙළදාම, වෙදකම,

නිවිධ ඉරියවි, පාරිසරික පසුවිම පමණක් නොව හාස්‍ය හා උපහාසය දැනෙවන උපමා ද නො අඩුව සඳහන් ය.

- ❖ පල ගන්නා සේ තමා පල ගන්නා අවධියේ මුත් අනුරෙක පල නොගන්නා සේ.
- ❖ ඉඛනිල් මිණි මුවා කළයෙකින් වැමිමෙන ජල බාරාවක් සේ.
- ❖ බුද්ධ කාලයෙහි පරස්තුරන් විදිනා ගරනිවාරණ නිසා ලන සන්නාහයක් මෙන්.
- ❖ සිංහ තෙලට රන් වළන් මුත් අතිත් වළදක් නිසි නොවන්නා සේ.
- ❖ වෙළදාම් නොකළ කළට වස්තු තැන්නා සේ.
- ❖ සඳහම් තැමැති දිය ගෙන ගොස් සින් නමැති කුවුර තෙමාගෙන.
- ❖ හාවනාවිධි වරදවා කෙලෙස් පිළියම් කළ කළට මාර්ගයාන නමැති ඇස් පමණක්ත්.
- ❖ සිරුරු දා ගිය කෙනෙක් මහ අපුවේ ලුවා සේ.
- ❖ ගැල් අදනා ගොන් ගිය සේ, ගැල්සක් ගොන්ගේ පයට ලං වන්නා සේ.
- ❖ අරහත් එල නැමැති ගොඩ නැගී සින් සනන් සැනෙහුණා සේ.¹⁶

සාමාජික, ආර්ථික, දේශපාලනික ආදි වගයෙන් පමණක් නොව කර්මය, පුනර්භවය, තිලක්ෂණය ආදි දර්ම සංක්ලේෂණය් ද උපයෝගි කරගෙන සරල උපමා කීමෙන් දරමසේන හිමියන් සිය රවනයෙහි විශේෂිතතාව එහි පෙහෙළි කළේ වන.

උපමණක් ද නොව දෙනික ජීවිතයේදී දක්නට ලැබෙන විවිධ ඉරියවිව්‍යින් ප්‍රවා උපමා ගෙන හැර දක්වා ඇත. මානස්ථානය, ප්‍රසාද වේදනාව, රෝගී අවස්ථා, තුස්සි, සතුව, මෙමත්‍රිය, අනුකම පාව, වෙටරය, තෙක්සය, අදි සැම අංශයක්ම ඒ උපමා තුළින් කියවෙයි. මේ සැම අවස්ථාවක්ම තමා දුටු දෙධින් උපමා යොදීම කතුවරයාගේ විශේෂ හැකියාවයි. පුස්කොළ පොන් පුවද වඩා ගැමී සුවද වහනය වන කානියක් ලෙස සද්ධරමරන්නාවලිය ප්‍රග්ධන්

කාලීන විවාරකයන්ගේ විමුදුමට උක්වන්නේ ද මේ සියත් බවින් පෝෂිත රචනා උපක්‍රමයන් නිසාය.

"ගුන්පය මූල්‍යෙලෙහිම අරථ රසය තො සිද් පවත්නේ උන්වහන්සේ උපමා ගළපා දැ ව්‍යක්ත ආකාරයෙහි. එහෙයින් රත්නාවලියෙහි පෙණෙන උපමා වෙන්ව ගෙන හැර පැවාට එහි රචනා විලාසය තේරුම් ගන්නට තුපුරුවන. උපමාවක අයය පවතින්නේ වාක්‍ය රචනා වසරයෙහිය. මේ විධිජ්‍යට උපමා දැක්වීමෙහි වාත්‍යරයය නිසා පැවිච්‍යමුජ්‍යාදය වැනි දුරටත් ධර්මයෙහි උපහැසියෙන් තේරුම්ගත හැකි ලෙසට රත්නාවලියෙහි සඳහන්ව තිබේ."¹⁷

කතුවරයා උපමා සෞයා පොත පත පරිඹිලනය කළේ තැතැ. එදිනෙදා ගැමී ජ්‍යෙෂ්ඨ ආග්‍රයෙන් සෞයාගත් උපමා සුදුසු අපුරුණ් බැලීමේදී පෙනෙන්නේ උන්වහන්සේ හිතාමතා උපමා ගැට ගැසු ආකාරයක් තොව තිරායාසයෙන් ගලා ආ උපමාවන් යෙදු බවයි. තනි තනි උපමා මෙන් ම මාලෝපමාවන් ගෙන් ද (උපමා කිපයක් එකට කීම්) තන් කතාවේ වර්ණවත් ව්‍ය. විටෙක උන්වහන්සේගේ උපමා කීම දෙපැන්ත කුපෙන අවයක් මෙන් විය. තිපුණු උපහාසයන් සමග තැගෙන හාස්‍ය රසය නිසා අසන - කියවන කාහට වුවන් මන්දෝත්සාහි ගතියක් ඇති තොවයි.

"මමහි එන ඇතුම් උපමා ගැමීයන්ගේ තොරතුරු කියන වාර්තා වැනින්. එයින් ගැමීයන් ජ්‍යෙත්වුණු හැරී, මවුන් කැ තේ හැරී, මවුන් ප්‍රිති වුණු හැරී, මවුන්ගේ රැකි රක්ෂා හා මවුන්ගේ ආවාහ - විවාහ සිරින් විරින් ආදිය හෙළි වේ. කතීය පාදයන් ඒ තොරතුරු දැන ගන්නේ ආරංචියෙන් තොව ගැමීයන්ගේ කතා බහව ඇඟුම් කන් දීමෙනි. උපහාසයක් කළ පුණු තැන මුන් වහන්සේගේ මුවට තැගෙන ඇතුම් පද කිණිස්සක් මෙන් තිපුණු වුවද ඒ සමගම තැගෙන්නේ මුව පුරා සිනාවකි. ගබදු නගා සිනාසීමෙන් අර දරුණු උපහාස පදවල විස මැකයි."¹⁸

ඉහත දක්වන ලද තොරතුරු දෙස බැලීමේදී සඳුධරුම රත්නාවලි කතුවරයා ධරුමසේන හිමියන්ගේ කතා කළාවේ සුවිශේෂ භාවන් කවරේදැයි අවබෝධ කර ගැනීමට පුළුවන. ගුන්පාරමිහයෝදී කතුවරයා දුන් ප්‍රතිඵා පායියන්ට මදකුද හානි තො වන අපුරුණ් නත් කතාවේ ගෙනුහ. ධරුම දේශකයෙකු වශයෙන් ගබදු මාධ්‍යයේ කෙරහි විශේෂ අවධානයක් යොමු කළේය. ගුන්ප රචකයෙකු වශයෙන් රචනයෙහි පුරු මුහුරුකම් පැය. හාජාන්තරික උගෙනෙක වශයෙන් හාජා හාවිතයෙහි විශාරදත්වය පෙන්වේය. ජේවිත වටපිටා වෙන් ලත් අත්දැකීම් ඇති බුහුග්‍රහයෙකු වශයෙන් අත්දැකීම් රචනයට යොදා ගත්තේය. මේ සියල්ලෙහි එකතුවෙන් සඳුධරුමරත්නාවලි නම් උනුම් ධරුම පුස්නකය අදවත් උගත් - තුන් කා අතරත් සම්භාවිත ගුන්ප රත්නයක් වශයෙන් විරාජමාන වන්නේය. කතා තම් කිරීම, කතාවේ ආරංහය හා අවසානය, හාජා හාවිතය, නාවෙෂ්වීන දෙබස් හා සංවාද යොදා ගැනීම, අදාළ වස්තු විෂය සිංහල ජනයාට ප්‍රකාශ කිරීමේදී ලබා දුන් දේශීයභාරෝපණය, අපුතෙන් කතාවන් ආරංහ කිරීමේදී අනුගමනය කළ පිළිවෙත, උපමා හාවිතය ආදි සියලු අංයන්ගෙන් ධරුමසේන හිමියේ අනා ලේඛනයන්ට වෙනස් මගක් පැහැ බිඟුගේ රචනයෙහි සුවිශේෂත්වය එයයි.

ආන්තික සටහන්

¹ සඳුධරුමරත්නාවලිය ද්වීනිය හාය, ප්‍රකාශ සමාගම, 2000, ප. 863.

² ඔම, පිටුව 02.

³ සඳුධරුමරත්නාවලිය, පුස්නවනා, සංස් කිරිඥලේලේ ස්කාන්වීමල හිමි, කොළඹ: ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, 1999, p IV.

⁴ ඔමඡධදටයකරා I, කොළඹ: ශේවාවිතාරණ මුද්‍රණය, 2005, පිටුව 02.

⁵ සඳුධරුමරත්නාවලිය, පුස්න හාය, සංස් ශේවාවිතාරණ සමාගම, 2000, පිටු 24-25.

⁶ සඳුධරුමරත්නාවලිය, සංස් කිරි ඇල්ලේ ස්කාන්වීමල හිමි, කොළඹ: ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, 1999, පිටුව 93.

-
- ⁷ එම, පිටුව 101.
- ⁸ සඳුරුමරක්නාවලිය, පුරුම භාගය, 2000, පිටුව 182.
- ⁹ තේ.ඩී.පී. විකුමධිංහ, සිංහල ලේඛක පරපුර, කොළඹ: ඇම්.චී. ගුණසේන සහ සමාගම, 1964, පිටුව 182.
- ¹⁰ සඳුරුමරක්නාවලිය, 2000, පිටුව 49.
- ¹¹ එම, පිටුව 79.
- ¹² එම, පිටුව 145.
- ¹³ සඳුරුමරක්නාවලිය, පුරුම භාගය, 2000, පිටු 193 - 217.
- ¹⁴ මාරුටින් විකුමධිංහ, සාහිත්‍යයේදයකරා හා සාහිත්‍ය කලාව, දෙශීලු: නිසර ප්‍රකාශකයේ, 1991, පිටුව 32.
- ¹⁵ මාරුටින් විකුමධිංහ, එවාර ලිපි හා ජාතක කතා විමුක්ති, දෙශීලු: නිසර ප්‍රකාශකයේ, 1992, පිටුව 08.
- ¹⁶ සඳුරුමරක්නාවලිය, (වක්‍රිපාල තෙරුන්වහන්සේගේ වස්තුව) 2000, පිටුව 24- 40
- ¹⁷ රී.චී. ජයතිලක, සිංහල සාහිත්‍යලිපි, වැල්ලම්පිටිය: වනර මූල්‍යාලය, 1956, පිටුව 71.
- ¹⁸ නිවන්දම ඉ. බෑමකිරිති, සිංහල සාහිත්‍යයේ ස්වර්ණ පුළුය, නැදිමාල: බොංද සංස්කෘතික මධ්‍යස්ථානය, 2002, පිටුව 133.